

තල් සංවර්ධන මණ්ඩලය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගාමය කළ මතය

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර 2011 දෙසැම්බර් 31 දිනට තල් සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය තත්වය සහ ව්‍යුහගත අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට සහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී.ලං.ගි.ප්‍ර.)

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 03 ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඉදිරිපත් කර නොතිබුණි. ශේෂ පත්‍ර විෂයයන් හා සටහන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව විධිමත් පරිදි හෙළිදරව් කර නොතිබුණි.

(ආ) තල් සංවර්ධන මණ්ඩලය නිෂ්පාදන කාර්යයන්හි යෙදී තිබූ නමුත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 05 ප්‍රකාරව තොග වර්ගයන් වෙන්වෙන්ව අගය කර නොතිබුණි.

(ඇ) ස්ථාවර වත්කම් වල පොත් අගය ශුන්‍ය අගයක් ගෙන තිබුණි. එම වත්කම් අඛණ්ඩව දැනට භාවිතයේ පවතින බැවින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 18 ප්‍රකාරව ප්‍රත්‍යාගමනය කර ගිණුම්වලට ගෙන නොතිබුණි.

(ඈ) සමාලෝචිත වර්ෂය තුළ මණ්ඩලය විසින් රු.1,889,901 කට බිජු මිලදී ගෙන තිබුණි. කෙසේ වුවද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 32 ප්‍රකාරව පාඩුව ඉවත් කිරීම හා ලාභාලාභ ගිණුමෙන් ලියා හැරීම සඳහා ජ්‍යෙෂ්ඨ විද්‍යාත්මකව බිජු-කුර පරීක්ෂා කර නොතිබුණි.

1.2.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණනයේදී පහත දැක්වෙන ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) රු.27,500 ක් වටිනාකම වූ නාම පුවරු 4 ක වියදුම මූලධන වියදුම් ලෙස සලකනු වෙනුවට පුනරාවර්තන වියදුම් ලෙස සලකා තිබුණි.
- (ආ) කොන්ඩාවිල් හා වන්කනෙයි හකුරු මධ්‍යස්ථාන ගොඩනැගිලි සඳහා පිළිවෙලින් රු.1,170,371 ක් හා රු.1,184,782 ක් වූ පිරිවැය ගොඩනැගිලි ගිණුමට ප්‍රාග්ධනිත කර තිබුණි. කෙසේ වුවද එම ඉඩම් වල අයිතිය මණ්ඩලය සතු නොවීය.
- (ඇ) රු.2,787,681 ක් පිරිවැය වූ කරෙයිනගර් කර්මාන්ත සංකීර්ණයේ ගොඩනැගිලි හා රු.1,131,225 ක් පිරිවැය වූ ඩෙල්ෆී - කොහු කෙදි මධ්‍යස්ථානයේ ගොඩනැගිලි , ගොඩනැගිලි ගිණුමට ප්‍රාග්ධනිත කර තිබුණි. කෙසේ වුවද ඉඩම් වල අයිතිය මණ්ඩලය සතු නොවීය.
- (ඈ) මූල්‍ය වර්ෂය අවසානයට මාර්ගස්ථව තිබූ නිෂ්පාදන හා විකුණුම් මධ්‍යස්ථාන වලින් ප්‍රේෂණය කරන ලද රු.50,199 ක මුදලක් මාර්ගස්ථ මුදල් ගිණුමට හර කරනු වෙනුවට ණයගැතියන් ලෙස සලකා තිබුණි.

1.2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ණය ගැතියන් හා ණය නිමියන්ගෙන් පිළිවෙලින් එකතුව රු.457,519 ක් හා රු.7,313,394 ක් සඳහා සනාථ කිරීම් ලැබී නොතිබුණි. තවද එම මුදල් අයකර ගැනීමට හෝ නිරවුල් කර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.
- (ආ) එකතුව රු.51,241 ක් වූ සේවක ණය, වර්ෂ පහකට වැඩි කාලයක් හිඟ හිට පැවති අතර මේ සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- (ඇ) 2008 වර්ෂයේදී තනතුරින් ඉල්ලා අස්වූ පාලක මණ්ඩල සාමාජිකයකුගෙන් ලැබිය යුතු රු.53,730 ක මුදලක් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගෙන් විධිමත් අනුමැතියක් ලබාගැනීමෙන් තොරව 2011 වර්ෂයේදී ලියාතැර තිබුණි.
- (ඈ) කොළඹ කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් සමාජ සේවා අමාත්‍යාංශයට උප බදු දී තිබුණි. එහෙත් රු.1,220,000 ක් වූ හිඟ කුලී අදාල පාර්ශ්වයෙන් අයකර ගෙන නොතිබුණි. කෙසේ වුවද එම මුදල ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගෙන් විධිමත් අනුමැතියක් ලබාගැනීමෙන් තොරව 2011 වර්ෂයේදී ලියාතැර තිබුණි.

(ඉ) 1999 වර්ෂයේදී පදිංචියෙන් ඉවත් වූ රත්මලානේ ගොඩනැගිල්ලට අදාළව රු.75,000 ක්වූ කුලී තැන්පතුව ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගෙන් විධිමත් අනුමැතියක් ලබාගැනීමෙන් තොරව ලියාහැර තිබුණි.

(ඊ) කල් බදු වත්කම් පිළිබඳ විස්තර විගණනයට ලබාගත නොහැකි වූ අතර 2008 අප්‍රේල් 10 දින සීමාසහිත වඩමාරවිච්චි තල් සංවර්ධන සමූහ සමුපකාර සමිතිය සමඟ එළඹී බදු ගිවිසුම ප්‍රකාරව "තිකම් ඩිපෝවිලර් ව්‍යාපෘතිය" සම්බන්ධයෙන් ගෙවිය යුතු හා ලැබිය යුතු ශේෂ මණ්ඩලය විසින් ඉකුත් වර්ෂ 4 කට අධික කාලයක් ගිණුම් වලට ගෙන නොතිබුණි. සීමාසහිත සමූහ සමිති වලින් ලැබුණු තොරතුරු අනුව 2011 මාර්තු 31 දිනට ගෙවිය යුතු හා ලැබිය යුතු ශේෂ පිළිබඳ විස්තර පහත දැක්වේ.

	රු.
මණ්ඩලයට ගෙවිය යුතු	7,438,358
මණ්ඩලයෙන් ලැබිය යුතු	14,540,603

ගිවිසුම ප්‍රකාරව පුරස්කාරය හා කල් බදු අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. 2008 මැයි සිට 2009 දෙසැම්බර් කාල පරිච්ඡේදය සඳහා ගිණුම් කොටස හා කල් බදු කුලී ලෙස රු.426,024 ක් පමණක් 2011 දක්වා ලැබී තිබුණි.

1.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

සනාථ කිරීම් , ස්ථාවර වත්කම් ලේඛනය , භෞතික සමීක්ෂණ වාර්තා , පරිගණක හා උපාංග සඳහා ලේඛනය , දෛනික ධාවන වාර්තා සහ ලොග් පොත් ආදිය නොමැතිවීම හේතුවෙන් ගිණුම්වල පැවති එකතුව රු.31,111,273 ක් වූ විෂයයන් 10 ක් විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කළ නොහැකි විය.

1.2.5 නීති , රීති , රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ නීති , රීති , රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම් අවස්ථා පහත දැක්වේ.

(අ) නීති

- (i) 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය.
- (ii) 1983 අංක 12 දරන පාරිභෝගික ගෙවීම් පනත

(ආ) මුදල් රෙගුලාසි

අංක 371(2)(ආ) , 751(1) , 850(i) , 1644 හා 1646

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය

-
- (i) VIII පරිච්ඡේදයේ 03 සහ 10 වගන්ති
- (ii) XII පරිච්ඡේදයේ 05 වගන්තිය

(ඈ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය - 2006

-
- (i) 05 පරිච්ඡේදයේ 5.3.5 වගන්තිය
- (ii) 02 පරිච්ඡේදයේ 2.6.1 වගන්තිය
- (iii) 08 පරිච්ඡේදයේ 8.13.3 වගන්තිය

(ඉ) වකුලේඛ

-
- (i) 2006 මාර්තු 24 දිනැති අංක 28 දරන ජාතික අයවැය වකුලේඛය
- (ii) මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ 1996 අප්‍රේල් 20 දිනැති අංක එම්පී/6/1/96 දරන වකුලේඛයේ 2.4.1 ඡේදය

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ මණ්ඩලයේ වැඩ කටයුතු වලින් වූ ප්‍රතිඵලය පුනරාවර්තන වියදම සඳහා ලැබුණු රු.55,000,000 ක රජයේ ප්‍රදාන ගණන් ගැනීමෙන් පසු රු.3,145,965 ක ශුද්ධ පාඩුවක් වූ අතර , එයට අනුරූපව ඉකුත් වර්ෂයේ ලැබුණු රු.53,500,000 ක රජයේ ප්‍රදාන සැලකිල්ලට ගැනීමෙන් පසු ශුද්ධ පාඩුව රු.14,415,133 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයේ රු.11,269,168 ක වර්ධනයක් පෙන්නුම් කර තිබුණු අතර පෞද්ගලික පඩිනඩි ගෙවීම් රු.10,058,129 කින් අඩුවීම හා රජයේ ප්‍රදාන රු.1,500,000 කින් වැඩිවීම එයට හේතු වී තිබුණි.

2.2 මූල්‍ය කළමනාකරණය

-
- (i) කොළඹ ගොඩනැගිල්ලේ කොටසක් පෞද්ගලික හෝටලයකට හා පෞද්ගලික සාප්පුවකට මණ්ඩලය උප බඳු දී තිබුණි. පෞද්ගලික හෝටලයේ හා සාප්පුවේ වීදුලිය හා ජල ගාස්තු සඳහා පිළිවෙලින් රු.412,052 ක් හා රු.30,726 ක් මණ්ඩලයේ අරමුදල් වලින් ගෙවා තිබුණි. පෞද්ගලික හෝටලය හා සාප්පුව සමඟ එළඹී ගිවිසුම් වල මෙම ගාස්තු අයකර ගැනීම සඳහා විධිවිධාන ඇතුළත් කර නොතිබුණි.

- (ii) කොළඹ පිහිටි කාර්යාල ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ කුලිය වශයෙන් රු.4,983,552 ක මුදලක් ගෙවා තිබුණද , පසුගිය වර්ෂ 3 ක කාලය සඳහා මණ්ඩලයේ කටයුතු වලට එය උපයෝජනය කර නොතිබුණි.
- (iii) මණ්ඩලයේ පරිපාලන පිරිවැය සඳහා සමාලෝචිත වර්ෂය තුළදී රු.70,697,854 ක මුදලක් වැයකර තිබුණි. කෙසේ වුවද පිරිවැටුම රු.19,161,364 ක් පමණක් විය. මණ්ඩලයේ කාර්යයන් මුළු වර්ෂය තුළම කාර්යක්ෂමව හා ඵලදායීව සිදුකර නොතිබුණු බව නිරීක්ෂණය විය.

2.3 අරමුදල් උපයෝජනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) සමාලෝචිත වර්ෂයේ රු.85,540,605 ක් වූ මුළු වියදමින් පෞද්ගලික පඩිනඩි සඳහා වියදම රු.45,595,180 ක් වූ අතර එය මුළු වියදමින් 53% ක් නියෝජනය විය.
- (ii) මණ්ඩලයේ ප්‍රධාන අරමුණු වන තල් කර්මාන්තය හා තල් සම්පත් සංවර්ධනය කිරීම සඳහා එකතුව රු.21,001,743 ක වියදමක් දරා තිබුණි. සමාලෝචිත වර්ෂයේ මුළු වියදමින් 24% ක් පමණක් මෙයින් නියෝජනය විය.

2.4 කාර්ය සාධන සමාලෝචනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) සමාලෝචිත වර්ෂය තුළදී බීජ පැල කිරීම සඳහා රු.1,889,901 ක මුදලක් දරා තිබුණි. කෙසේ වුවද මිලදී ගත් බීජ සංඛ්‍යාව , පැල කරන ලද සංඛ්‍යාව හා පාසැල් වලට හා වෙනත් විවිධ ස්ථාන වලට බෙදාහරින ලද සංඛ්‍යාව තහවුරු කර ගැනීමට ප්‍රගති වාර්තාවක් හෝ වෙනත් සංඛ්‍යාත්මක තොරතුරක් නොවිය.
- (ii) පහත විස්තර දැක්වෙන්න පරිදි මණ්ඩලයේ ආදර්ශ ගොවිපලවල් තුනක් සමාලෝචිත වර්ෂය තුළදී රු.545,922 ක දළ පාඩුවක් සහිතව පවත්වාගෙන ගොස් තිබුණු අතර ඉකුත් වර්ෂයේ දළ පාඩුව රු.299,348 ක් විය.

ආදර්ශ ගොවිපලේ නම -----	දළ ලාභය / (පාඩුව) -----
	රු.
කුඩ්ඩට්ටනායි	(104,875)
මා මුනෙයි	(270,197)
පුලියන්කුලම්	(170,850)

	<u>(545,922)</u>

2.5 වත්කම් කළමනාකරණය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන මගින් ප්‍රදානය කරන ලද ස්ථාවර වත්කම් සහ රසායනාගාර උපකරණ වල වටිනාකම තහවුරු කර ගිණුම් වලට ගෙන නොතිබුණි. මෙම වත්කම් පසුගිය වර්ෂ 12 ක කාලයක් නිෂ්කාර්යව තබා තිබුණි.
- (ආ) ජල පොම්පයක් , විදුලි මෝටරයක් , යතුරු ලියන 9 ක් , ඇඹරුම් යන්ත්‍ර 2 ක් "ෆෆ්ඩ් එක්ස්ට්‍රුඩර්" (Food Extruder) ඒකක 5 ක් හා " රිෆ්‍රැක්ටරි මීටර් " (Refractory Meter) යන්ත්‍රයක් වර්ෂ 5 කට වැඩි කාලයක් යාපනය ප්‍රධාන ගබඩාවේ නිෂ්කාර්යව පැවතුණි.
- (ඇ) වටිනාකම රු.333,700 ක් හා රු.235,150 ක් වූ පිලිවෙලින් "ත්‍රී ටීලර් " 2 ක් හා අත් ට්‍රැක්ටරයක් යාපනය ප්‍රධාන ගබඩාවේ වර්ෂ 1 සිට වර්ෂ 17 ක කාලයක් නිෂ්කාර්යව පැවතුණි.

2.6 ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන්

කරෙයිනගර්හි කර්මාන්ත සංකීර්ණය සඳහා ගොඩනැගිල්ල ඉදිකිරීමට 2003 හා 2004 වර්ෂ තුළදී රු.2,500,000 ක් වූ වැඩ පුර්ව අත්තිකාරම් කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකුට ගෙවා තිබුණි. කෙසේ වුවද 2012 මාර්තු 31 වන විටත් වැඩ නිම කර නොතිබුණි. මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව කර ගෙන යාමට අවශ්‍ය අරමුදල් කිසිවක් ඔවුන් වෙත නොතිබුණු බව මණ්ඩලයේ සභාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් මා වෙත දන්වා තිබුණි.

2.7 වාහන උපයෝජනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ඉන්ධන , වාහන අලුත් වැඩියා හා නඩත්තුව සඳහා රු.1,803,000 ක මුදලක් වැයකර තිබුණි. කෙසේ වුවද වාහන වල අලුත් වැඩියා පිලිබඳ සටහන් කිරීමට ලොග් පොත් පවත්වා නොතිබුණි.

(ආ) ධාවන සටහන් වල , ගමනේ අරමුණ ස්වභාවය , ඉන්ධන තත්වය සහ ඉන්ධන වැකියේ ධාරිතාවය හා රියදුරන්ගේ අත්සන් ඇතුළත් කර නොතිබුණි.

2.8 ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

(අ) අභ්‍යන්තර විගණනය

අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිත කර එක් අභ්‍යන්තර විගණකවරයකු පමණක් පත්කර තිබුණි. එසේ වුවද සමාලෝචිත වර්ෂය සඳහා අභ්‍යන්තර විගණන සැලැස්ම හා විගණන වැඩ සටහන විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) විගණන හා කළමනාකරණ කමිටුව

මණ්ඩලය විසින් විගණන හා කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කර 2011 වර්ෂයේදී විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 3 ක් පවත්වා තිබුණි. එසේ වුවද 2005 ජූලි 01 දිනැති අංක පීර්ඩී/ 31 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව අවම වශයෙන් වර්ෂයකට රැස්වීම් 4 ක් පැවැත්විය යුතුය.

(ඇ) ප්‍රසම්පාදන සැලැස්ම

අමාත්‍යාංශයේ ලේකම් විසින් ප්‍රසම්පාදන කමිටුවක් පත්කර නොතිබුණු අතර සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් විධිමත්ව පිළියෙල කර නොතිබුණි.

(ඈ) බඳවා ගැනීම් හා උසස් කිරීම්

වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් එක් එක් තනතුර සඳහා බඳවා ගැනීම් සහ උසස් කිරීම් අනුමත කර නොතිබුණි.

(ඉ) අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා අයවැය හා තථ්‍ය ආදායම සහ වියදම අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබුණු බව බව නිරීක්ෂණය විය.

(ඊ) වාර්ෂික වාර්තා සභාගත කිරීම

මුදල් පනතේ 14(3) වගන්තිය ප්‍රකාරව 2010 වර්ෂය සඳහා වාර්ෂික වාර්තාව 2012 මැයි 31 දක්වා පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

3. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර නිකුත් කරන ලද මාගේ විස්තරාත්මක වාර්තාව මගින් මණ්ඩලයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) මානව සම්පත් කළමනාකරණය
- (ආ) අරමුදල් උපයෝජනය
- (ඇ) ගිණුම්කරණය
- (ඈ) අයවැය
- (ඉ) වත්කම් කළමනාකරණය
- (ඊ) වාහන උපයෝජනය